



Statement Date ප්‍රකාශන දිනය அறிக்கைத் திகதி	Credit Limit ණය සීමාව கடன் எல்லை	Minimum Payment Due නෙවය යුතු අවම මුදල செலுத்தப்பட வேண்டிய குறைந்த பட்ச நிலுவைத் தொகை	Payment Due Date නෙවා තිබූ කළ යුතු දිනය நிலுவை செலுத்தப்பட வேண்டிய இறுதித் திகதி	Past Due Amount නෙවය යුතු තිබූ මුදල கடந்த கால நிலுவைத் தொகை
Opening Balance ආරම්භක ශේෂය ஆரம்ப மதி	New Charges and Debits නව ගාස්තු සහ තර කිරීම් புதிய கட்டணங்கள் மற்றும் பற்றாக்கள்	Finance Charge (Interest) මූල්‍ය ගාස්තු (තොග්) நிதித் கட்டணம் (வட்டி)	Payment and Other Credits නෙව්ම් සහ අනෙකුත් බැර கட்டணம் மற்றும் பிறவகை வரவுகள்	Closing Balance අවසාන ශේෂය இறுதி இருப்பு

Post Date ගනුම්ගත කළ දිනය உள்ளடக்கிய திகதி	Tran. Date ගනුදෙනු කළ දිනය கொள்வனவு செய்த திகதி	Transaction Details ගනුදෙනු විස්තර கொள்வனவு விபரங்கள்	Amount Rs. මුදල மொத்தம் ரூபா.

1. The Statement indicates the position of the Account as at the final day of the respective operational month. Payments received thereafter will appear in the statement for the subsequent operational month. Charge Vouchers received after the month of transaction will appear in future statements.
2. You have the following payment options:
Pay the minimum amount due as shown on the statement overleaf on or before the due date. Pay any amount between the minimum amount due and the total outstanding amount on or before the due date. Pay the total outstanding amount monthly on or before due date and avoid payment of interest. In the event full payment is not made on a particular month, interest will be levied for the respective month, as well as for the following month: In the event of Cash Advances, interest will be levied from transaction date up to settlement date, irrespective of setting full payment monthly on or before due date.
Please ensure that you always maintain your card account within the approved credit limit.
3. Cheques/Bank Drafts should be drawn in favour of "Seylan Bank PLC" followed by the card number and crossed Account Payee only. Your card number and name must be stated on the reverse of the Cheque/Bank draft.
4. For convenience, amounts in excess of the outstanding balance could be remitted and such amounts will be credited to the account and will be set-off against future debits.
5. Any discrepancy/clarification/error in the statement should be brought to the notice of the Seylan Card Centre or Seylan Bank.
Branch from which you obtained the Seylan Card in writing, together with all relevant details before the due date of the month in which you received your statement.
6. To report lost or stolen cards, call us on telephone number - 011 200 88 88 followed by a letter to the Seylan Card Centre.
7. Please inform the Card Centre of change of mailing address/employment/telephone numbers or change of branch account numbers.

You may contact our 24 hour Customer Service Center on the following numbers.

24 hour Customer Service Desk : 011 200 88 88,
Fax : 011 2 44 10 27
E-mail: scc@seylan.lk

Modes of Credit Card Payment

Modes of Payment	Payment Cut Off Time	Payment Updating time to the Credit Card Account
Payments through Seylan Internet Banking or Seylan Mobile Banking Application.	3.00 pm	Real Time
CEFTs transfers from a Current or Saving account through CEFTs enabled Banks' Internet Banking or Mobile Banking Application.		
Cash Deposits at any Seylan Cash Deposit Machine.		
Cash Payments at Cargill's Food City Outlets (Subject to a handling fee of 0.75% flat).		
Cash Deposits at any Seylan Bank Branch counter.	Branch closing time.	Real Time
Cheque Deposits at any Seylan Bank Branch	1.00 pm	Same day if it is a Seylan Bank cheque or else upon realization.
Automatic transfer instruction from Seylan Savings or Current Account (DirectDebit/ Standing Instruction)	Not applicable	Same Day (when the Direct Debit/Standing Instruction is effected)

On what basis will the bank charge the Late Payment Fee for Seylan Credit Card?

If the customer fails to pay the Minimum Payment by 3.00 PM on the due date.

Example : Late Payment Fees

Statement Date	: 31st January 2022
Payment Due Date	: 21st February 2022
Minimum Payment	: LKR 472.18
Payment Date	: 21 st Feb 2022 after 3.00 PM
Late Payment Fees*	: LKR 1,500.00

* Late Payment Fee will be reflected on 28th February 2022 Billing Statement.

On what basis is the Over Limit Fee is charged for Seylan Credit Card?

If the customer exceeds the approved Credit Limit at any given date of the particular billing cycle, an over limit fee will be charged.

Annual Interest on Purchases (Cash Backed Cards 30.00%)	36.00%
Annual Interest on Cash Advances (Including Cash Backed Credit Cards)	36.00%

Interest Calculation

- No interest will be levied (except on cash advances) if full payment is made on or before the Due Date. You will enjoy up to 51 days free of interest (depending on the transaction date), provided the previous month's total outstanding is paid in full by the Due Date.
- If full payment is not settled on or before the Due Date, interest will be calculated from respective transaction dates up to the billing date on reducing balance basis.
- Interest/Finance charges will be charged if full payment is made after the Due Date.
- Interest will not be charged for purchases billed in current month but will be charged on the following month (from the transaction date) if not settled in full by the Due Date.
- Interest to a particular transaction will be charged from the transaction date on the following month and there onwards from the billing date, if rolled over.
- Payment are first applied to charges and then to purchase and cash advances on FIFO basis.
- Cash advances will accrue interest from the date of transaction until it is paid in full.

EXAMPLE ON INTEREST

Calculation – Credit Cards,

1) Statement Period: 01st January to 31st January (First Month)

Txn Date	Description	Transaction Amount (LKR)	Cumulative Balance (LKR)
01.01.2022	Opening Balance		0.00
15.01.2022	Purchase	5,000.00	5,000.00
29.01.2022	Cash Advance	10,000.00	15,000.00
29.01.2022	Cash Advance Fee	700.00	15,700.00
31.01.2022	Interest Charge	39.45	15,739.45
31.01.2022	Closing Balance		15,739.45

2) Interest Calculation – for the Month of January/2022

Date Range	Amount (LKR)	Rate (p.a.)	No. of Days	Interest (LKR)
29.01.2022 - 01.02.2022	10,000.00	36%	4	39.45
Total Interest Amount				39.45

**3) Statement Period: 01st February 2022 to 28th February 2022 (Second Month)
Payment Due Date: 21st February 2022 Minimum Payment LKR 393.32**

Txn Date	Description	Transaction Amount (LKR)	Cumulative Balance (LKR)
01.02.2022	Opening Balance		15,739.45
21.02.2022	Payment	11,000.00	4,739.45
28.02.2022	Interest Charged	438.63	5,178.08
28.02.2022	Closing Balance		5,178.08

4) Interest Calculation – For the Month of February/2022

Date Range	Amount (LKR)	Rate (p.a.)	No. of Days	Interest (LKR)
29.01.2022 21.02.2022	700.00	36%	24	16.57
15.01.2022 21.02.2022	5,000.00	36%	38	187.40
02.02.2022 21.02.2022	10,000.00	36%	20	197.26
22.02.2022 01.03.2022	4,739.45	36%	08	37.40
Total Intere Amount				438.63

Please Refer -

<https://www.seylan.lk/service-charges> for charges & Tariffs and to view Sinhala or Tamil version of the statement, please log on to <https://www.seylan.lk/download-application> .

1.

ඔබගේ ගිණුමේ ක්‍රියාකාරී මාසයක තත්වය සහ ඒ පිළිබඳ විස්තර වීම මස ගිණුම් ප්‍රකාශනයේ දැක්වේ. වම මාසයට පසු සිදුකෙරෙන ගෙවීම්වල විස්තර ඊළඟ මාසයට අදාල පත්‍රිකාවේ ඇතුළත්වේ. එසේම ගණදෙනුව සිදුකෙරෙන කාලයේ ගෙවීම් වවුචරපත් පිළිබඳ විස්තර දැක්වෙන්නේද අනාගත විස්තර පත්‍රිකාවලය.
2.

ඔබට පහත දැක්වෙන ගෙවීමේ විකල්ප භාවිතා කල හැක. ගිණුම් විස්තර පත්‍රිකාවේ සඳහන ප්‍රමාණයෙන්ම අවම ගෙවීම් අවසාන දිනට පෙර හෝ වදිනම ගෙවන්න. ගෙවීමට නියමිත මුදලත් අවම මුදලත් අතර කුමන හෝ ප්‍රමාණයක් ගෙවීම අවසාන දින හෝ ඊට පෙර ගෙවන්න. ගෙවීමට ඇති මුළු අවසාන දිනට පෙර හෝ වදිනම ගෙවීමෙන් පොළියෙන් නිදහස් වීමට පුළුවන. සෑම විටෙකම ඔබේ කාඩ්පත මගින් අනුමත ණය සීමාව තුළ ගණුදෙනු කලයුතු බව සිහිබොගන්න. සම්පූර්ණ මුදල ගෙවන තුරු මාසිකව හෝ වාර්ෂිකව අදාල පොළී අනුපාතය අයකරනු ලබයි. මුදල් ගැනීමේදී ද පොළිය ගණනය කරනු ලබන්නේ මාසික හෝ වාර්ෂික පොළී අනුපාතිකයටයි.
3.

වෙබ්පත් හෝ බැංකු අණකර වලින් ගෙවීමේදී වෙබ්පත් රෙඛනය කර සෙලාන් බැන්ක් පී ඒල් සී යන්ත සහ (A/C Payee only) යනුවෙන් සඳහන් විය යුතුය. වෙබ්පත් හෝ බැංකු අණකර පසු පිටේ ඔබගේ කාඩ්පත් අංකයත් නමත් සඳහන් කිරීම අනිවාර්යය වේ.
4.

ඔබ බැංකුවට ගෙවීමට ඇති මුදලට වැඩි මුදලක් ගෙවා ඇත්නම් එය ඔබේ ගිණුමට බැරවේ.
5.

ගිණුම් පත්‍රිකාව ඔබට ලැබුනාට පසු එහි කිසියම් වරදක් ඇත්නම් ඒ පිළිබඳව ඔබගේ සෙලාන් බැංකු ශාඛාවට හෝ සෙලාන් කාඩ් මධ්‍යස්ථානයට ගොස් ගෙවීම් කල යුතු දිනයට පෙර ලිඛිතව දැනුම් දෙන්න.
6.

ඔබේ කාඩ්පත හැඟිවුවහොත් හෝ කිසිවෙකු සොරකම් කලහොත් 011 200 88 88 දුරකථන අංකයට අමතා දැනුම් දී සෙලාන් කාඩ් මධ්‍යස්ථානය වෙත ලිඛිතව දැනුම් දෙන්න.
7.

ඔබගේ ලිපිනය/රාජකාරි ස්ථානය, දුරකථන අංක හෝ බැංකු ගිණුම් අංක වෙනස්වීමකදී ඒ පිළිබඳ කාඩ් මධ්‍යස්ථානය වෙත දැනුම් දෙන්න.

පහත දැක්වෙන අංක මගින් ඔබට අපගේ 24 පැයේ පාරිභෝගික සේවා කේන්ද්‍රය ඇමරිය හැකිය.

24 පැයේ පාරිභෝගික සේවය: 011 200 88 88
ෆැක්ස් : 011 2 44 10 27
ඊ මේල් : scc@seylan.lk

ඟෙබ්රි කාඩ්පත් සදහා ගෙවීම් කිරීමේ ක්‍රම

ගෙවීම් සිදුකරන ක්‍රම	ගෙවීම් සාරාංශයේ අවසන් කරන වේලාව	ඟෙබ්රි කාඩ්පත් ගිණුමට ගෙවීම සාරාංශයේ කරන වේලාව
සෙලාන් අත්හරිපාල බැංකුකරණය හෝ සෙලාන් ජංගම බැංකුකරණය යෙදවුම් හරහා ගෙවීම. CEFT පහසුකම් සහිත ඕනෑම බැංකුවක අත්හරිපාල බැංකුකරණය හෝ ජංගම බැංකුකරණය හරහා ජංගම හෝ ඉතුරුම් ගිණුමක් වෙතින් සිදුකරන CEFTs පැවරීම. ඕනෑම සෙලාන් මුදල් තැන්පතු යන්ත්‍රයක් හරහා සිදුකරන මුදල් තැන්පතු. කාර්ඩ්ල්ස් ට්‍රයි සිට් වෙළඳ ආයතන හරහා සිදුකරන මුදල් තැන්පතු. (0.75%ක හැසිරවීමේ ගාස්තුවකට යටත් වේ) ඕනෑම සෙලාන් බැංකු ශාඛා කවුන්ටරයක දී මුදලින් සිදුකරන ගෙවීම්. ඕනෑම සෙලාන් බැංකු ශාඛාවක දී වෙබ් තැන්පතු මගින්. සෙලාන් ඉතුරුම් හෝ ජංගම ගිණුම් වෙතින් ස්වයංක්‍රීය පැවරුම් නිකුත් කිරීම (කෘෂ්ට හර/නිකුත් උපදෙස්) මගින්.	ප.ව. 3.00	වසැණින්
ඕනෑම සෙලාන් බැංකු ශාඛා කවුන්ටරයක දී මුදලින් සිදුකරන ගෙවීම්.	ශාඛාව වසා දමන වේලාව දක්වා.	වසැණින්
ඕනෑම සෙලාන් බැංකු ශාඛාවක දී වෙබ් තැන්පතු මගින්.	ප.ව. 1.00	සෙලාන් බැංකු වෙබ්පතක් නම්, වදිනම හෝ විසේ කොට්ටි නම්, නිශ්කාශනයෙන් පසු
සෙලාන් ඉතුරුම් හෝ ජංගම ගිණුම් වෙතින් ස්වයංක්‍රීය පැවරුම් නිකුත් කිරීම (කෘෂ්ට හර/නිකුත් උපදෙස්) මගින්.	අදාළ තැන.	වදිනම (කෘෂ්ට හර/නිකුත් උපදෙස් ක්‍රියාත්මක කළ පසුව)

සෙලාන් ඟෙබ්රි කාඩ්පත් සදහා ප්‍රමාද ගෙවීම් ගාස්තු බැංකුව විසින් අය කරන පදනම කුමක්ද?

ගෙවීම නියමිත දින හෝ ඊට පෙර, අවම ගෙවීම සිදු කිරීමට ගනුදෙනුකරු අපොහොසත් වුවහොත්.

උදාහරණ: ප්‍රමාද ගෙවීම් ගාස්තු

ප්‍රකාශන දිනය	: 2022 ජනවාරි 31 දින
ගෙවීම නියමිත දින	: 2022 පෙබරවාරි 21
අවම ගෙවීම	: රු 472.18
ගෙවීම කළ දිනය	: 2022 පෙබරවාරි 21
	ප.ව. 3.00 ට පසු
ප්‍රමාද ගෙවීම් ගාස්තු*	: රු 1,500.00

* ප්‍රමාද ගෙවීම් ගාස්තුව දැක්වෙන්නේ 2022 පෙබරවාරි 28 දින බිල්ගත ප්‍රකාශනයේ ය.

සෙලාන් ඟෙබ්රි කාඩ්පත් සදහා සීමාව ඉක්මවීමේ ගාස්තුව අය කරන පදනම කුමක්ද?

අනුමත කළ ණය සීමාව, අදාළ බිල්ගත කිරීමේ කාලචක්‍රවානුවක දී ඕනෑම දිනක ගනුදෙනුකරු විසින් ඉක්මවා තිබුණහොත්, සීමාව ඉක්මවීමේ ගාස්තුවක් අය කෙරෙනු ඇත.

මිලදී ගැනීම් මත වාර්ෂික පොලිය	: 36.00%
(තැන්පතු මත නිකුත් කරන ලද කාඩ්පත් 30.00%)	

මුදල් අත්තිකාරම් මත වාර්ෂික පොලිය : 36.00% (තැන්පතු මත නිකුත් කරන ලද කාඩ්පත් ඇතුළුව)

පොලී ගණනය කිරීම

- සම්පූර්ණ ගෙවීම, ගෙවීම් නියමිත දින හෝ ඊට පෙර සිදු කළේ නම්, පොලිය අය නොකෙරෙයි (මුදල් අත්තිකාරම් වලට හැර). පසුගිය මාසයේ සමස්ත හිඟ මුදල, ගෙවීම් නියමිත දින වනවිට සම්පූර්ණයෙන් ගෙවා තිබේ නම්, දින 51ක් දක්වා පොලී රහිත කාලයක් (ගනුදෙනුව සිදු කළ දිනයට අනුව) තුක්ති විදීමේ හැකියාව ඔබට ලැබේ.
- සම්පූර්ණ ගෙවීම, ගෙවීම් නියමිත දින හෝ ඊට පෙර සිදු නොකළේ නම්, ගනුදෙනු සිදු කළ අදාළ දින වල සිට බිල්ගත කරන දින දක්වා පොලිය ගණනය කිරීම, ශේෂය අඩුවීමේ පදනම මත සිදු කෙරෙයි.
- සම්පූර්ණ ගෙවීම, ගෙවීම් නියමිත දිනට පසුව සිදු කළේ නම්, පොලිය/මුදල ගාස්තු අය කෙරෙනු ඇත.
- වත්මන් මාසයේ බිල්ගත කළ මිලදී ගැනීම් සඳහා පොලිය අය නොකෙරෙන නමුත්, ගෙවීම් නියමිත දින වනවිට සම්පූර්ණ ගෙවීම පියවා නොමැති නම්, ඊළඟ මාසයේ දී (ගනුදෙනු කළ දින සිට) පොලිය අය කෙරෙනු ඇත.
- යම් ගනුදෙනුවක් සිදු කළ දින සිට ඒ සඳහා පොලිය ඊළඟ මාසයේ දී අය කෙරෙන අතර, ගනුදෙනුවට අදාළ වම් මුදල පියවා නැති නම්, බිල්ගත දින සිට ඉදිරියට ද ඒ සඳහා පොලිය අය කෙරෙයි.
- පළමුව ගාස්තු සඳහාත් ඉන් අනතුරුව FIFO පදනම මත මිලදී ගැනීම් සහ මුදල් අත්තිකාරම් සඳහාත් ගෙවීම් පියවා ගනු ලබයි.
- මුදල් අත්තිකාරම් සඳහා, ගනුදෙනුව සිදු කළ දින සිට එය සම්පූර්ණයෙන් ගෙවන තෙක් පොලිය උපචිත වේ.

පොලිය පිළිබඳ උදාහරණ

ගණනය කිරීම් - ඟෙබ්රි කාඩ්පත් සඳහා

1) ප්‍රකාශන කාලසීමාව: 2022 ජනවාරි 01 සිට ජනවාරි 31 දක්වා (පළමු මාසය)

ගනුදෙනු දිනය	විස්තරය	ගනුදෙනු මුදල (රු)	සමුච්චිත ශේෂය (රු)
01.01.2022	ආරම්භක ශේෂය		0.00
15.01.2022	මිලදී ගැනීම්	5,000.00	5,000.00
29.01.2022	මුදල් අත්තිකාරම්	10,000.00	15,000.00
29.01.2022	මුදල් අත්තිකාරම් ගාස්තු	700.00	15,700.00
31.01.2022	පොලී අය කිරීම්	39.45	15,739.45
31.01.2022	අවසන් ශේෂය		15,739.45

2) පොලිය ගණනය කිරීම් - 2022 ජනවාරි මාසය සඳහා

දින පරාසය	මුදල (ශ්‍රීලංකා)	අනුපාතිකය (වාර්ෂික)	දින ගණන	පොලිය (රු)
29.01.2022-01.02.2022	10,000.00	36%	4	39.45
සමස්ත පොලී මුදල				39.45

3) ප්‍රකාශන කාලසීමාව: 2022 පෙබරවාරි 01 සිට

පෙබරවාරි 28 දක්වා (දෙවැනි මාසය)

ගෙවීම නියමිත දිනය: 2022 පෙබරවාරි 21 දින අවම ගෙවීම රු 393.32

ගනුදෙනු දිනය	විස්තරය	ගනුදෙනු මුදල (රු)	සමුච්චිත ශේෂය (රු)
01.02.2022	ආරම්භක ශේෂය		15,739.45
21.02.2022	ගෙවීම්	11,000.00	4,739.45
28.02.2022	පොලී අය කිරීම්	438.63	5,178.08
28.02.2022	අවසන් ශේෂය		5,178.08

4) පොලිය ගණනය කිරීම් - 2022 පෙබරවාරි මාසය සඳහා

දින පරාසය	මුදල (ශ්‍රීලංකා)	අනුපාතිකය (වාර්ෂික)	දින ගණන	පොලිය (රු)
29.01.2022-21.02.2022	700.00	36%	24	16.57
15.01.2022-21.02.2022	5,000.00	36%	38	187.40
02.02.2022-21.02.2022	10,000.00	36%	20	197.26
22.02.2022-01.03.2022	4,739.45	36%	08	37.40
Total Intere Amount				438.63

කරුණාකර: අය කිරීම් සහ බැංකුවේ ගාස්තු ලේඛනය සඳහා <https://www.seylan.lk/service-charges> වෙත සහ ප්‍රකාශනයේ ඉංග්‍රීසි හෝ දුමිළ අනුවාදයන් සඳහා <https://www.seylan.lk/download-application> වෙත පිවිසෙන්න.

- ஒவ்வொரு செயற்பாட்டு மாத இறுதித் திகதியில் கணக்கின் நிலைமையை கூற்று எடுத்துக் காட்டுகிறது. அதன் பின்னர் பெற்றுக் கொள்ளப்படும் பணம் அடுத்த செயற்பாட்டு மாதத்திற்கான கூற்றில் காண்பிக்கப்படும். கொடுக்கல் வாங்கல் செய்யப்படும் மாதத்திற்கு பின்னர் பெற்றுக் கொள்ளப்படும் அறவிட்டு வவுச்சர் எதிர்கால கூற்றுக்களில் காண்பிக்கப்படும்.
- பின்வரும் விருப்பு தேர்வுக் கொடுப்பனவுகள் உங்களுக்கு உண்டு. மறுபக்கத்தில் உள்ள கூற்றில் உள்ளவாறு செலுத்தவேண்டிய ஆகக் குறைந்த தொகையை உரிய திகதியில் அல்லது அதற்கு முன்னர் செலுத்தவும். செலுத்தவேண்டிய ஆகக் குறைந்த தொகைக்கும் மொத்த தொகைக்கும் இடையிலான எந்த தொகையையும் உரிய திகதியில் அல்லது அதற்கு முன்னர் செலுத்தவும். அவ்வாறு செலுத்தப்படாவிடத்து வட்டி அதேமாதத்திற்கும் அடுத்தமாதத்திற்கும் அறவிடப்படும்.
- காசோலை : வங்கிக் கட்டளைகள் : காசுக் கட்டளைகள் ஆகியன வரையறுக்கப்பட்ட செலான் வங்கி பி எல் சி என்ற பெயருக்கு எழுதப்பட்டு கணக்கு வைத்திருப்பவர் மட்டும் (எக்வுண்டி பேமி ஒன்லி) என்ற குறியீட்டை கொண்டவையாக இருக்கவேண்டும்.
- வசதி கருதி, செலுத்தப்பட வேண்டிய மிதிக்கு மோலதிகமாக, தொகைகளை வைப்புச் செய்ய முடியும். இந்தத் தொகைகள் கணக்கில் வரவு வைக்கப்பட்டு எதிர்கால கடன்களை தீர்க்க பயன்படுத்தப்படும்.
- கூற்றில் காணப்படும் முரண்பாடு : தெளிவின்மை : தவறு போன்றவற்றை உங்கள் கூற்றை பெற்றுக் கொண்ட மாதத்திற்கான செலுத்த வேண்டிய திகதிக்கு முன்னர் உரிய விபரங்களுடன் செலான் கார்ட் நிலையத்தின் அல்லது செலான் கார்டை நீங்கள் பெற்றுக் கொண்ட செலான் வங்கிக் கிளையின் கவனத்திற்கு எழுத்தில் கொண்டு வரப்படவேண்டும்.
- காணாமல் போன அல்லது திருட்டுப் போன கார்ட் குறித்து 011 200 88 88 என்ற தொலைபேசி இலக்கத்தில் எங்களுடன் தொடர்பு கொண்டு அறிவித்துவிட்டு செலான் கார்ட் நிலையத்திற்கு கடிதம் மூலமும் அறிவிக்கவும்.
- தபால் முகவரி : வேலை : தொலைபேசி இலக்கம் அல்லது கிளை கணக்கு இலக்கம் ஆகியவற்றில் ஏற்படும் மாற்றங்கள் பற்றி கார்ட் நிலையத்திற்கு அறிவித்துக் கொள்ளவும் .

பின்வரும் இலக்கங்களில் எங்கள் 24 மணிநேர வாடிக்கையாளர் சேவை நிலையத்துடன் நீங்கள் தொடர்பு கொள்ளலாம்.

24 மணிநேர வாடிக்கையாளர் சேவை கருமபீடம் : 011 200 88 88
தொலை நகல் : 011 244 10 27
மின்னஞ்சல் : scc@seylan.lk

கிரெடிட் கார்ட் கொடுப்பனவு முறைகள்

கொடுப்பனவு முறைகள்	கொடுப்பனவுக்கான காலஎல்லை	கொடுப்பனவை கடன் அட்டைக் கணக்கிற்கு பூரணப்படுத்தும் நேரம்
செலான் இணைய வங்கிச் சேவை அல்லது செலான் மொபைல் வங்கிச் சேவை ப்ரபோகம் ஊடான கொடுப்பனவுகள்.		
நடைமுறை அல்லது சேமிப்பு கணக்கொன்றில் இருந்து CEFTs வசதி கொண்ட இணைய வங்கிச் சேவை அல்லது செலான் மொபைல் வங்கிச் சேவை ப்ரபோகம் ஊடான CEFTs பரிமாற்றங்கள்.	பி.ப.3.00	உடனுக்குடன்
ஏதேனுமொரு செலான் பண வைப்பு இயந்திரத்தில் பண வைப்புகள்.		
கார்கில்ஸ் பூட் சிற்றீ விற்பனை நிலையங்களில் பணக் கொடுப்பனவுகள் 0.75% என்ற கையாளுகைக் கட்டணத்திற்கு உட்பட்டும்).		
ஏதேனுமொரு செலான் வங்கிக் கிளையில் பண வைப்புகள்.		அல்லது கிளை மூடப்படும் நேரம்
ஏதேனுமொரு செலான் வங்கிக் கிளையில் காசோலை வைப்புகள்.	பி.ப.1.00	செலான் வங்கிக் காசோலையெனின், அதே நாளில், ஏனைய வங்கிக் காசோலையெனின், தேதிய பின்பு.
செலான் நடைமுறை அல்லது சேமிப்பு கணக்கிலிருந்து தன்னியக்கப் பரிமாற்ற அறிவுறுத்தல் (நேரடிப் பற்று ஈ நிலையான அறிவுறுத்தல்).	ஏற்புடையதல்ல	அதே நாளில்(நேரடிப் பற்று ஈ நிலையான அறிவுறுத்தல் செயற்படுத்தப்பட்டதும்)

செலான் கிரெடிட் கார்ட்டுக்கான தாமதக் கட்டணத்தை வங்கி எந்த அடிப்படையில் அறவிரும்?

ஆகக் குறைந்த கொடுப்பனவை உரிய திகதியன்று அல்லது அதற்கு முன்னர் வாடிக்கையாளர் செலுத்தத் தவறினால்.

உதாரணம்: தாமத கொடுப்பனவுக் கட்டணம்

அறிக்கை திகதி	: 2022 ஜனவரி 31ஆம் திகதி
கொடுப்பனவு முடிவுத் திகதி	: 2022 பெப்ரவரி 21ஆம் திகதி
ஆகக் குறைந்த கொடுப்பனவு:	ரூ. 472.18
கொடுப்பனவுத் திகதி	: 2022 பெப்ரவரி 21ஆம் திகதி (பிற்பகல் 3மணிக்குப் பின்)
தாமத கொடுப்பனவுக் கட்டணம் ரூ	: ரூ. 1,500.00

* தாமதமாகச் செலுத்தும் கட்டணம் 2022 பெப்ரவரி 28ஆம் திகதி பட்டியல் கூற்றில் காட்டப்படும்.

செலான் கிரெடிட் கார்ட்டுக்கு எந்த அடிப்படையில் வரம்புக்கு மேல் கட்டணம் அறவிடப்படுகிறது?

குறிப்பிட்ட பட்டியல் சுழற்சியின் குறிப்பிட்ட திகதியில் அங்கீகரிக்கப்பட்ட கடன் வரம்பை வாடிக்கையாளர் மீறினால், வரம்புக்கு மேல் கட்டணம் விதிக்கப்படும்.

கொள்வனவுகளுக்கான வருடாந்த வட்டி : 36.00% (வைப்பின் மீது வறுங்கப்படும் அட்டைகள் 30.00%)
பண முற்பணங்களுக்கான வட்டி : 36.00%

வட்டி கணக்கீடு

- முழுமையான கொடுப்பனவு, நிலுவைத் திகதியன் அல்லது அதற்கு முன் செலுத்தப்பட்டால் (பண முற்பணத்தைத் தவிர) வட்டி விதிக்கப்படாது. முந்தைய மாதத்தின் மொத்த நிலுவைத் தொகையை உரிய திகதிக்குள் செலுத்தினால், நீங்கள் 51 நாட்கள் வரை வட்டி இல்லாமல் (பரிவர்த்தனை திகதியைப் பொறுத்து) அனுபவிப்பீர்கள்.
- முழுமையான கொடுப்பனவை, நிலுவைத் திகதியன்று அல்லது அதற்கு முன் செலுத்தாவிடின், அந்தந்தப் பரிவர்த்தனை திகதியிலிருந்து பட்டியல் திகதி வரையில் இருப்பைக் குறைத்தல் அடிப்படையில் வட்டி கணக்கிடப்படும்.

- முழுமையான கொடுப்பனவை, நிலுவைத் திகதிக்குப் பின்னர் செலுத்தப்படின் வட்டி.நிதிக் கட்டணங்கள் விதிக்கப்படும்.
- நடப்பு மாதத்தில் பட்டியலிடப்படும் கொள்வனவுகளுக் கு வட்டி விதிக்கப்படாது, ஆனால் உரிய திகதிக்குள் முழுமையாகச் செலுத்தப்படாவிட்டால் அடுத்த மாதத்தில் (பரிவர்த்தனை திகதியிலிருந்து) அறவிடப்படும்.
- ஒரு குறிப்பிட்ட பரிவர்த்தனை இடம்பெற்ற நாளில் இருந்து அதற்கான வட்டி, அதற்கடுத்த மாதம் பரிவர்த்தனை திகதியிலிருந்து அறவிடப்படும், மேலும் பரிவர்த்தனைக்கான அந்தத் தொகை செலுத்தப்படாதிருந்தால், பட்டியலிட்ட திகதியிலிருந்து அதற்கான வட்டி அறவிடப்படும்.
- கொடுப்பனவு முதலில் கட்டணங்களுக்கானதாகவும், பின்னர் முதல் உள்ளது முதலில் (குஜகு) அடிப்படையில் கொள்வனவு மற்றும் பண முற்பணங்களுக்காக அடைக்கப்படுகிறது.
- பண முற்பணங்களுக்கு அது முழுமையாகச் செலுத்தப்படும் வரை பரிவர்த்தனை திகதியிலிருந்து வட்டி சேர்கிறது.

வட்டி தொடர்பான உதாரணம்

கணக்கீடு - கடன் அட்டைகள்,

- அறிக்கை காலம்: ஜனவரி 01 முதல் ஜனவரி 31 வரை (முதலாவது மாதம்)

பரிவர்த்தனை திகதி	விபரம்	பரிவர்த்தனை தொகை (ரூ.)	மொத்த இருப்பு (ரூ.)
01.01.2022	ஆரம்ப இருப்பு		0.00
15.01.2022	கொள்வனவு	5,000.00	5,000.00
29.01.2022	பண முற்பணம்	10,000.00	15,000.00
29.01.2022	பண முற்பணம் கட்டணம்புரீ	700.00	15,700.00
31.01.2022	வட்டி கட்டணம்	39.45	15,739.45
31.01.2022	முடிவிருப்பு		15,739.45

2) வட்டி கணக்கீடு - 2022 ஜனவரி மாதத்திற்கானது

திகதி வரம்பு	தொகை (ரூ.)	வீதம் (வரு.)	நாட்கள்	வட்டி (ரூ.)
29.01.2022 - 01.02.2022	10,000.00	36%	4	39.45
மொத்த வட்டித் தொகை				39.45

3) அறிக்கை காலம் : 2022 பெப்ரவரி 01முதல் 2022

பெப்ரவரி 28ஆம் திகதி வரை (இரண்டாம் மாதம்)

செலுத்த வேண்டிய திகதி : 2022 பெப்ரவரி 21ஆம்

திகதி குறைந்தபட்ச கட்டணம் ரூ.393.32

பரிவர்த்தனை திகதி	விபரம்	பரிவர்த்தனை தொகை (ரூ.)	மொத்த இருப்பு (ரூ.)
01.02.2022	ஆரம்ப இருப்பு		15,739.45
21.02.2022	கொடுப்பனவு	11,000.00	4,739.45
28.02.2022	அறவிடப்பட்ட வட்டி	438.63	5,178.08
28.02.2022	முடிவிருப்பு		5,178.08

4) வட்டி கணக்கீடு - 2022 பெப்ரவரி மாதத்திற்கானது

திகதி வரம்பு	தொகை (ரூ.)	வீதம் (வரு.)	நாட்கள்	வட்டி (ரூ.)
29.01.2022 21.02.2022	700.00	36%	24	16.57
15.01.2022 21.02.2022	5,000.00	36%	38	167.40
02.02.2022 21.02.2022	10,000.00	36%	20	197.26
22.02.2022 01.03.2022	4,739.45	36%	08	37.40
மொத்த வட்டித் தொகை				438.63

அறவீடுகள் மற்றும் வங்கிக் கட்டணங்கள் குறித்த

ஆவணங்களுக்கு <https://www.seylan.lk/service-charges>

என்ற தளத்திற்கும் கூற்றின் சிங்கள மற்றும் ஆங்கில

பதிப்பிற்கு <https://www.seylan.lk/download-application> என்ற

தளத்திற்கும் தயவுசெய்து பிரவேசியுங்கள்